



සමස්ත අධ්‍යාපන දෙපාර්තමේන්තුව
 மத்திய மாகாண கல்வித் திணைக்களம்
 Department of Education Central Province

II ශ්‍රේණිය

අ.පො.ස (සාමාන්‍ය පෙළ) පෙරහුරු පරීක්ෂණය - 2022(2023)

භූගෝල විද්‍යාව II

61 S I.II

කාලය තුළ අනයි

- මෙම ප්‍රශ්න පත්‍රය I හා II වශයෙන් කොටස් දෙකකින් සමන්විතය.
- I කොටසේ ප්‍රශ්නය අනිවාර්ය වේ. එහි (අ), (ආ) සහ (ඇ) කොටස් තුනටම පිළිතුරු සැපයිය යුතුය.
- II කොටසින් ප්‍රශ්න හතරකට පිළිතුරු සැපයිය යුතුය.
- පිළිතුරු සැපයිය යුතු මුළු ප්‍රශ්න සංඛ්‍යාව පහති.

I කොටස

- (01) (අ). ඔබ වෙත සපයා ඇති 1: 50 000 භූ ලක්ෂණ සිතියම කොටස අධ්‍යයනය කර, ඒ ඇතුළතේ ඇතැ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. පිළිතුරු ලිවීම සඳහා ඔබ වෙත සපයා ඇති කඩදාසිය (පිටු අංක 09) යොදා ගන්න.
- අංක (i) සිට (iv) දක්වා ඇති ප්‍රශ්නවලට ගැළපෙන පිළිතුර වරහන් තුළින් තෝරා ලියන්න.
- i. සිතියම ප්‍රදේශයේ කඳුවැටි විහිදෙන දිශාව කුමක් ද?
 (වසාන - නිරිත / වයඹ - ගිනිකොණ / නැගෙනහිර - බටහිර)
 - ii. AB රේඛාව ඔස්සේ හඳුනාගත හැකි නිම්නය කුමක් ද?
 (ආයතනාත්මී නිම්නය / තිරස්ක නිම්නය / පටු නිම්නය)
 - iii. CD රේඛාව ඔස්සේ හඳුනාගත හැකි බෑවුම කුමක් ද?
 (අවතල බෑවුම / උත්තල බෑවුම / මොහොර බෑවුම)
 - iv. අංක 1 වතුරප්‍රය තුළ දක්වෙන ජලවහන ලක්ෂණය කුමක් ද?
 (මං දඟරය / දුණුවිල / හැඩපථ ගංගාව)
 - v. සිතියම ප්‍රදේශය තුළ හඳුනාගත හැකි ජලවහන රටාව කුමක් ද?
 - vi. X ස්ථානයට අදාළ උතුරු ජාතික කණ්ඩායම අගය නිවැරදිව ලියා දක්වන්න.
 - vii. අංක 2 වතුරප්‍රය තුළ දක්වෙන රාජ්‍ය ආයතනය නම් කරන්න.
 - viii. අංක 3 වතුරප්‍රයෙන් දක්වෙන ප්‍රදේශය තුළ ප්‍රධාන මාර්ගය ඉදිකිරීමේ දී ප්‍රයෝජනයට ගෙන තිබෙන භෞතික ලක්ෂණය කුමක් ද?
 - ix. සිතියම ප්‍රදේශය තුළ ව්‍යාප්ත වී ඇති ව්‍යාපාරික වැවිලි බෝග වර්ග දෙක නම්කරන්න.

(ආ). ඔබ වෙත සපයා ඇති ලෝක සිතියම හොඳින් අධ්‍යයනය කර, පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

පිළිතුරු සැපයීම සඳහා ලෝක සිතියමට යාබදව දක්වා ඇති නිරූප (පිටු අංක 10) යොදා ගන්න.

අංක(i)සිට(v)තෙක් එක් එක් ප්‍රශ්නයට ඉදිරියෙන් දී ඇති ඉංග්‍රීසි අක්ෂර තුන අනුප්‍රාප්ත නිවැරදි පිළිතුරු දක්වන අක්ෂරය සිතියමෙන් තෝරා එය සිතියමට යාබදව ඇති නිරූපේ එක් එක් ප්‍රශ්න අංකය ඉදිරියේ ඇති කොටුව තුළ ලියා දක්වන්න.


- i. හොවැංහෝ ගංගාව - (P, Q, R)
- ii. කොංගෝ වනාන්තරය - (M, N, O)
- iii. සෝල් නගරය - (C, D, F)
- iv. කර්කටක නිවර්තනය - (J, K, L)
- v. අප්‍රිකා මහද්වීපයේ ජනාධිකම රට වන නයිජීරියාව - (S, T, U)

- (9). ඔබ වෙත සපයා ඇති ශ්‍රී ලංකා සිතියම හොඳින් අධ්‍යයනය කර, පහත සඳහන් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පිළිතුරු සැපයීම සඳහා ශ්‍රී ලංකා සිතියමට යාබදව ඇති රට (පිටු අංක 10) යොදා ගන්න.
- අංක(i) සිට (v) හෙත් එක් එක් ප්‍රශ්නයට ඉදිරියෙන් දී ඇති ඉංග්‍රීසි අක්ෂර තුන අතුරෙන් නිවැරදි පිළිතුර දක්වන අක්ෂරය සිතියමෙන් තෝරා එය සිතියමට යාබදව ඇති නිරවද්‍ය එක් එක් ප්‍රශ්න අංකය ඉදිරියේ ඇති කොටුව තුළ ලියා දක්වන්න.
- ඩෙල්ටා දූපත - D, E, F
 - විල්පත්තු ජාතික වනෝද්‍යානය - A, B, C
 - පලතුරු ආවරණයට ලක්වන රත්නපුර දිස්ත්‍රික්කය - P, Q, R
 - පොල් පරිච්ඡේදය මධ්‍යස්ථානයක් පිහිටා ඇති ඇම්බිපිටිය - R, S, T
 - සංචාරක ආකර්ෂණයට ලක් වී තිබෙන ප්‍රාථමික පාරදය - H, I, J

(ල. 05)

II කොටස

(02) ජල චක්‍රයේ ප්‍රධාන භෞතික ක්‍රියාවලීන් පහත රූප සටහනේ දක්වේ.



- ඉහත දක්වන ජල චක්‍රය පෙන්වන රූප සටහනේ A හා B අක්ෂරවලින් දක්වන ක්‍රියාවලි දෙක අනුපිළිවෙලින් නම් කරන්න.
- පහත දක්වන මිඊදිය ජලය පවතින විවිධ ස්වරූප හැඳින්වීම සඳහා භාවිතා කරනු ලබන නම් මොනවාදැයි ලියා දක්වන්න.
 - අපාරගමය පාෂාණ ස්තර තුළ තැම්පත්ව ඇති ජලය.
 - ගංගා, ඇළ දොළ හා අභ්‍යන්තර ජලාශවල ව්‍යාප්ත ජලය.
 - පාංශු ජීව්‍යානුකූල අතර රැඳී පවතින ජලය.
- ශ්‍රී ලංකාව තුළ ජල මූලාශ්‍ර සංරක්ෂණය සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග තුනක් සඳහන් කර ඉන් එක් ක්‍රියාමාර්ගයක් කෙටියෙන් විස්තර කරන්න.

(ල. 02)

(ල. 03)

(ල. 05)


- (03) i. දේශගුණ වර්ගීකරණ ඉදිරිපත් කරනු ලැබූ පුද්ගලයින් දෙදෙනෙක් නම් කරන්න.
- ii. නිවර්තන දේශගුණ කලාපය තුළ දක්නට ලැබෙන ලක්ෂණ තුනක් ලියා දක්වන්න.
- iii. දේශගුණ වෙනස්වීම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග තුනක් සඳහන් කර ඉන් එක් ක්‍රියාමාර්ගයක් කෙටියෙන් පැහැදිලි කරන්න.

(ල. 02)

(ල. 03)


(ල. 05)

(04) ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශයක හුම් පරිභෝජනය පිළිබඳ සැලැස්මක් පහත රූප සටහනේ දක්වේ.



- i. ඉහත භූමි පරිභෝග සැලැස්මට අනුව,
 - a) තේ වගාව සඳහා වඩාත් උචිත භූමි ප්‍රදේශය දක්වන අක්ෂරයත්
 - b) රබර් වගාව සඳහා වඩාත් උචිත භූමි ප්‍රදේශය දක්වන අක්ෂරයත් අනුපිළිවෙලින් ලියා දක්වන්න. (උ. 02)
- ii. a) සාර්ථක තේ වගාවක් සඳහා අවශ්‍ය භෞතික සාධක එකක් ද
 b) සාර්ථක රබර් වගාවක් සඳහා අවශ්‍ය භෞතික සාධක දෙකක් ද ලියා දක්වන්න. (උ. 03)
- iii. ඉහත භූමි පරිභෝග සැලැස්මෙහි දක්වන සාරක්ෂිත වනාන්තර ඉවත් කළහොත් ප්‍රදේශයට ඇතිවිය හැකි බලපෑම් තුනක් සඳහන් කර ඉන් එක් බලපෑමක් සිදුවන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. (උ. 05)

- (05) i. එකලස් කිරීමේ කර්මාන්ත සඳහා නිදසුන් දෙකක් ලියා දක්වන්න. (උ. 02)
- ii. කපු පිළි කර්මාන්තය ආශ්‍රිත ලක්ෂණ හා ප්‍රවණතා තුනක් ලියා දක්වන්න. (උ. 03)
- iii. a) ශ්‍රී ලංකාවෙන් හමුවන ප්‍රධාන මිනිරන් දෙවර්ගය නම් කරන්න. (උ. 02)
- b) ශ්‍රී ලංකාවේ මිනිරන් කර්මාන්තය හරහා ජාතික ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඉහළ නැංවීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ගයක් පැහැදිලි කරන්න. (උ. 03)
- (06) i. ශ්‍රී ලංකාව තුළ බහුලව ම භාවිතා කරන බලශක්ති ප්‍රභව දෙක නම් කරන්න. (උ. 02)
- ii.




ඉහත ශ්‍රී ලංකා සිතියමේ,

- a) A අක්ෂරයෙන් දක්වන පුළුං විදුලි බලාගාරය පිහිටි ස්ථානයත්
- b) B අක්ෂරයෙන් දක්වන සූර්ය විදුලි බලාගාරය පිහිටි ස්ථානයත්
- c) C අක්ෂරයෙන් දක්වන තාප විදුලි බලාගාරය පිහිටි ස්ථානයත් අනුපිළිවෙලින් නම් කරන්න. (උ. 03)
- iii. a) ශ්‍රී ලංකාව තුළ බලශක්ති උත්පාදනයේ දී පුළුං බලය හා සූර්ය ශක්තිය යොදා ගැනීමේ පවතින වාසි දෙකක් ලියා දක්වන්න. (උ. 02)
- b) ශ්‍රී ලංකාව තුළ බලශක්ති උත්පාදනය සඳහා පුළුං බලය හා සූර්ය ශක්තිය යොදා ගැනීමේ දී මුහුණපෑමට සිදුවන සංරෝධකයක් කෙටියෙන් පැහැදිලි කරන්න. (උ. 03)
- (07) i. ලෝක ජන සංඛ්‍යාවේ අසම ව්‍යාප්තිය කෙරෙහි බලපා තිබෙන භෞතික සාධක දෙකක් නම් කරන්න. (උ. 02)
- ii. ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව ආශ්‍රිතව හඳුනාගත හැකි නව ප්‍රවණතා තුනක් ලියා දක්වන්න. (උ. 03)
- iii. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ ජන ඝනත්වය සාපේක්ෂ වශයෙන් අවම වීම කෙරෙහි බලපා තිබෙන හේතු තුනක් සඳහන් කර ඉන් එකක් කෙටියෙන් පැහැදිලි කරන්න. (උ. 05)

(08) i. පහත ලෝක සිතියමේ A හා B අක්ෂර වලින් සේයා කර ඇති ප්‍රදේශවල නිර්මාණය වන සුළි පළං හැඳින්වීම සඳහා හාචිතා කරනු ලබන නම් අනුපිළිවෙලින් ලියා දක්වන්න.

(උ. 02)



ii. සුළි සුළං උපද්‍රව මගින්,

- භෞතික පරිසරයට සිදුවන හානි එකක් ද,
- මානුෂ පරිසරයට සිදුවන හානි දෙකක් ද සඳහන් කරන්න.

(උ. 03)

iii. a) ආපදා කළමනාකරණ වක්‍රයට අයත් ප්‍රධාන අවස්ථා දෙකක් නම් කරන්න.

(උ. 02)

- ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ පවතින ගැටලු දෙකක් සඳහන් කර ඉන් එකක් කෙටියෙන් විස්තර කරන්න.

(උ. 03)



මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව
மத்திய - மாகாண கல்வித் திணைக்களம்

Department of Education Central Province

7746

Grade 11

අ.පො.ස (සාමාන්‍ය පෙළ) පෙරහුරු පරීක්ෂණය - 2022(2023)


க.பொ.த (சா/த) முன்னோடிப் பரீட்சை - 2022(2023)

G.C.E. (O/L) Practice Test - 2022(2023)

භූගෝල විද්‍යාව II - புளியியல் - Geography II

Name / Index number : 9570 11B

140



1:50 000